

உயிர்கள் போடு கல்விக் கால (உயிர் போடு) விழுது, 2015 அன்றைக்கு  
கல்விப் பொதுத் தராதுப் பத்தி (உயிர் தரு)ப் பற்றி சூ, 2015 ஒக்டோபர்  
General Certificate of Education (Adv. Level) Examination, August 2015


**ର୍ୟୁଣେ ଲିଟ୍ରେଚ୍‌  
ଇରଶାୟଣିଯାଳ୍  
Chemistry**

02 S II

அடர் நூற்று  
மூன்று மணித்தியாலும்  
*Three hours*

විභාග අංකය : .....

- \* ආවර්තන වගුවක් 14 වැනි පිටුවෙහි සපයා ඇත.
  - \* ගණක යන්ත්‍ර භාවිතයට ඉඩ දෙනු කොලුවේ.
  - \* සාර්වත්‍ර වායු නියතය,  $R = 8.314 \text{ J K}^{-1} \text{ mol}^{-1}$
  - \* ඇවශාකීරෝ නියතය,  $N_A = 6.022 \times 10^{23} \text{ mol}^{-1}$
  - \* මෙම ප්‍රශ්න ප්‍රතියට පිළිතරු සැපයීමේ දී ඇල්කයිල් කාල්ඩ් සංක්මිත්ත භාකුරයකින් නිර්පෙනුය කිරී හැකි ය.



#### **□ A කොටස - ව්‍යුහගත රචනා (පිටු 2 - 8)**

- \* සියලු ම ප්‍රශ්නවලට මෙම ප්‍රශ්න පත්‍රයේ ම පිළිතුරු සපයන්න.
  - \* මතේ පිළිතුරු එක් එක් ප්‍රශ්නයට ඉඩ යලයා ඇති තැන්වල ලිවිය යුතු ය. මේ ඉඩ ප්‍රමාණය පිළිතුරු ලිවිමට ප්‍රමාණවත් බව ද දීර්ඝ පිළිතුරු බලාපොරොත්තු නො වන බව ද සෙන්නත්ත.

B කොටස සහ C කොටස - රවතා (පිටු 9 - 13)

- \* එක් එක් කොටසින් ප්‍රශ්න දෙක බැඳීන් කෝරා ගතිමින් ප්‍රශ්න සකරකට පිළිතුරු සපයන්න. මේ සදහා සපයනු ලබන කඩුයි භාවිත කරන්න.
  - \* යම්පූරුණ ප්‍රශ්න පත්‍රයට නියමිත කාලය අවසන් වූ පසු A, B සහ C කොටස්වලට පිළිතුරු. A කොටස මූලින් තිබෙන පරිදි එක පිළිතුරු පත්‍රයක් වන සේ අමුණා විහාර යාලාධිපතිට හාර දෙන්න.
  - \* ප්‍රශ්න පත්‍රයෙහි B සහ C කොටස් පමණක් විහාර යාලාවෙන් පිටතට ගෙන යා භැංකි ය.

පරිත්‍යාගවලදී පෙර පෙර සැම පොලී

කොටස	ප්‍රාග්‍රහ අංකය	ලැබු ලෙසෙනු
A	1	
	2	
	3	
	4	
B	5	
	6	
	7	
C	8	
	9	
	10	
එකතුව		
ප්‍රතිශාසනය		

විභාග ලේඛන

ඉලක්කමෙන්	
අකුරිත්	


සිංහල දැනුව

දුන්තර පත්‍ර පරික්ෂක 1	
දුන්තර පත්‍ර පරික්ෂක 2	
පරික්ෂා කළේ :	
අධික්ෂණය කළේ :	

## A කොටස - ව්‍යුහගත රට්තා

ප්‍රශ්න සතරට ම මෙම පත්‍රයේ ම පිළිබඳ සපයන්න. (එක් එක් ප්‍රශ්නය සඳහා තියමින ලකුණු ප්‍රමාණය 10 කි.)

1. (a) පහත සඳහන් රසායනික විශේෂ සලකන්න.




ඉහත විශේෂවලින් කුමක්/කුමක,

- (i) අයතික බන්ධන හා සහභන්ධනයන දෙක ම අඩංගු වේද?
- (ii)  $\text{BF}_3$  හා සම්බුද්ධීය ප්‍රමාණය වේද?
- (iii) සමවතුරසාකාර පිරමිචිය හැඩයක් ගනීද?
- (iv) එහි වඩාත් ම ස්ථායි ව්‍යුහයේ, බන්ධන ඉලෙක්ට්‍රෝනික සංඛ්‍යාව හා බන්ධන තො වන ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව සමාන වේද?
- (v) 1s පරමාණුක කාක්ෂිකයක් හා 2p පරමාණුක කාක්ෂිකයක් අනිවිෂාදනය වීම සේවෙන් සැමදන ර-බන්ධනයක් තිබේද?
- (vi)  $180^\circ$  බන්ධන කේෂයක් අඩංගු වේද?

(ලකුණු 2.4 ඩි)

- (b)  $\text{H}_3\text{O}_3\text{QRT}$  සංයෝගය ආම්ලික ලක්ෂණ පෙන්වුම් කරයි. එය ජලයේ දිය කළ විට  $\text{H}^+$  ඉවත් වී  $[\text{H}_2\text{O}_3\text{QRT}]^-$  ඇතායනය සාදයි. මෙම ඇතායනය සඳහා වඩාත් ම පිළිගත හැකි ලුවිස් ව්‍යුහයේ, යන් ආරෝපණය ඔක්සිජන් පරමාණුවක් මත පවතී. අනිකුත් පරමාණු මත ආරෝපණ තොමැති. Q, R හා T මූල්‍යවා විද්‍යුත් සාක්ෂාත් 2 ට වඩා වැඩි (පෝලිං පරිමාණය) අලෝහ වේ. Q සහ R මූල්‍යවා ආවර්තිකා වුවෙහි දෙවන ආවර්තනයට අයන් වන අතර T තුන්වන ආවර්තනයට අයන් වේ.

පහත (i) සිට (v) නොක් ඇති ප්‍රශ්න  $[\text{H}_2\text{O}_3\text{QRT}]^-$  ඇතායනය මත පදනම් වේ. එහි සැකිල්ල පහත දක්වා ඇත.



- (i) Q, R සහ T මූල්‍යවා හඳුනාගන්න.

$\text{Q} = \dots\dots\dots\dots\dots, \text{R} = \dots\dots\dots\dots\dots, \text{T} = \dots\dots\dots\dots\dots$

- (ii) මෙම ඇතායනය සඳහා වඩාත් ම පිළිගත හැකි ලුවිස් ව්‍යුහය අදින්න.

- (iii) මෙම ඇතායනය සඳහා සම්පූෂ්ඨක ව්‍යුහ නොක් අදින්න.

(iv) පහත දක්වා ඇති වගුවේ Q, R සහ T පරමාණුවල

- පරමාණුව වටා ඉලෙක්ට්‍රෝන පුළුල ජ්‍යාමිතිය (ඉලෙක්ට්‍රෝන පුළුල සැකසුම)
- පරමාණුව වටා හැඩය
- පරමාණුවේ මූහුමිකරණය
- පරමාණුව වටා බන්ධන කොෂයේ ආයතන අගය  
සඳහන් කරන්න.

	Q	R	T
I. ඉලෙක්ට්‍රෝන පුළුල ජ්‍යාමිතිය			
II. හැඩය			
III. මූහුමිකරණය			
IV. බන්ධන කොෂය			

(v) ඉහත (ii) කොටසේ අදින ලද ලුවිස් ව්‍යුහයේහි පහත දක්වා ඇති R-බන්ධන සැදීම සඳහා සහභාගි වන පරමාණුක්/මූහුමික කාක්මික හඳුනාගන්න.

- $Q-R$                   Q ..... , R .....
- $R-T$                   R ..... , T .....
- $T-O^-$                   T ..... , O^- .....

(vi) I. සහසංශ්‍යුර සංයෝගයක/අයනයක ලුවිස් ව්‍යුහයක් මගින් සැපුව ලබා දෙන තොරතුරු මොනවා දැ'යි සඳහන් කරන්න.

(1) ..... (2) .....

II. සහසංශ්‍යුර සංයෝගයක/අයනයක ලුවිස් ව්‍යුහයක් මගින් සැපුව ලබා නො දෙන තොරතුරු මොනවා දැ'යි සඳහන් කරන්න.

(1) ..... (2) .....

(ලක්ෂණ 5.6 පි.)

(c) පහත දැක්වෙන ප්‍රකාශ සිත්ත ද නැතහැත් අයත්ත ද යන බව සඳහන් කරන්න. මෙයි තොරා ගැනීමට සේනු දක්වන්න.

(i)  $\text{NH}_3$ ,  $\text{NO}_2\text{F}$  සහ  $\text{NO}_4^{3-}$  වල නයිලුරන්හි විද්‍යුත් සාර්ථක අවු වන පිළිවෙළ  $\text{NO}_2\text{F} > \text{NO}_4^{3-} > \text{NH}_3$  වේ.

.....  
.....  
.....  
.....  
.....  
.....

(ii) උග්‍රයම් සේලයිඩ්වල ද්‍රව්‍ය වයි වන පිළිවෙළ  $\text{LiF} < \text{LiCl} < \text{LiBr} < \text{LiI}$  වේ.

.....  
.....  
.....  
.....  
.....

(ලක්ෂණ 2.0 පි.)



2. (a) X යනු පරමාණුක තුමාණය 20 ට වඩා අඩු ආවර්තිනා වගුවේ p-ගොනුවේ මූල්‍යව්‍යයකි. X වාතයෙහි දහනය කළ විට  $X_1$  ආවර්තා වායුව සැලදී.  $X_1$  ට කටුක ගෙන් ඇත.  $X_1$  පහසුවෙන් ජලයේ ද්‍රව්‍යය වේ. මෙම ද්‍රව්‍යයට BaCl<sub>2</sub> ආව්‍යයක් එක් කළ විට  $X_2$  පුෂ්‍ර අවක්ෂේපයක් සැලදී.  $X_2$  තනුක HCl හි ද්‍රව්‍යය වී එක් එලයක් ලෙස  $X_3$  පුබල අම්ලය දෙයි.  $X_1$  ආම්ලිකාත පොටුසියම් ප'මැගන්ට් දාව්‍යයක් ආවර්තා කරයි.  $X_1$  මක්සිකරණය කළ විට  $X_4$  වායුව සැලදී.  $X_5$  පුබල අම්ලයෙහි කාර්මික තිශ්පාදනය සඳහා  $X_4$  හාවිත වේ.

(i) X හඳුනාගෙන එහි ස්ථිරිකරුණී අවස්ථාවේ ව්‍යුහය අදින්න.

X : .....

X හි ව්‍යුහය

(ii) X හි භුමි අවස්ථාවේ ඉලෙක්ට්‍රොනික විනාශය ලියන්න. ....

(iii) X හි සුලහ ධන මක්සිකරණ අවස්ථා මොනවා ද? .....

(iv) පහත සඳහන් සංයෝගවල රසායනික ප්‍රාග්‍රැන්ඩ් ප්‍රාග්‍රැන්ඩ් ප්‍රාග්‍රැන්ඩ් ප්‍රාග්‍රැන්ඩ් ප්‍රාග්‍රැන්ඩ්

$X_1$  : .....

$X_2$  : .....

$X_3$  : .....

$X_4$  : .....

$X_5$  : .....

(v)  $X_1$  හා  $X_4$  හි වඩාත් ම ස්ථායි ව්‍යුහවල දළ සටහන් අදින්න. එක් එක් දළ සටහනෙහි බන්ධන කෝණවල ආයන්න අගයයන් පෙන්වුම් කරන්න.

$X_1$

$X_4$

(vi)  $X_1$  ආම්ලිකාත පොටුසියම් ප'මැගන්ට් අතර ප්‍රතික්‍රියාව සඳහා තුළින රසායනික සම්කරණය ලියන්න.

(ලක්ෂණ 5.0 නි)

(b) A සිට E දක්වා ලේඛන් කර ඇති පරික්ෂණ කළවල පහත සඳහන් සහ ද්‍රව්‍ය අධිංගු වේ. (පිළිබඳින් නොමැති):  $Mg(NO_3)_2$ ,  $(NH_4)_2CO_3$ ,  $(NH_4)_2SO_4$ ,  $NH_4NO_3$  සහ  $NaHCO_3$ .

මෙම එක් එක් සහ ද්‍රව්‍යය රත් කළ විට සැදෙන එල පිළිබඳ විස්තරයක් පහත වගුවේ දැක් වේ.

සහ ද්‍රව්‍ය	විස්තරය
A	1. හාංමික පුදු කුඩා; 2. ජල වාශ්ප; 3. පුනු දියර කිරී පැහැ ගන්වන අවර්ණ, ගදක් නොමැති වායුවක්.
B	වායුමය අවස්ථාවේ ඇති එල තුනක්.
C	1. ප්‍රබල අම්ලයක්; 2. ගෙංලර් ප්‍රතිකාරකය සමඟ දුනුරු පැහැති අවක්ෂේපයක් / වර්ණයක් ලබා දෙන අවර්ණ වායුවක්.
D	1. ජලය සමඟ ප්‍රතික්‍රියා කර දුබල හාංමික දාව්‍යයක් සාදන පුදු පැහැති ඔක්සයිඩයක්; 2. කාමර උෂ්ණත්වයේ දී අවර්ණ ද්‍රව්‍යරමාණුක වායුවක්; 3. රුහු-දුනුරු වායුවක්.
E	1. ජල වාශ්ප; 2. රේඛීය වුළුහයක් ඇති අවර්ණ, රසක නොමැති, විෂ තැකි, ත්‍රිපරමාණුක වායුවක්

(i) A සිට E දක්වා සහ ද්‍රව්‍ය හඳුනාගන්න.

A : .....

B : .....

C : .....

D : .....

E : .....


(ii) A සිට E දක්වා එක් එක් සහ ද්‍රව්‍යය රත් කිරීමේ දී සිදු වන ප්‍රතික්‍රියා සඳහා තුළින රසායනික සම්කරණ ලියන්න.

.....  
.....  
.....  
.....  
.....

(ලක්ෂණ 5.0 පි.)

100

3. (a) ආරම්භක දිගුතා මැනීමෙන් පහත ප්‍රතික්‍රියාවේ වාලනය අධ්‍යයනය කළ ගැන.



A, B සහ C හි ආරම්භක සාන්දුන වෙනස් කරමින් දී ඇති උෂ්ණත්වයක දී සිදු කරන ලද පරික්ෂණ හතරක් පහත වගුවේ විස්තර කර ඇත. කාලය (t/s) සමඟ A හි සාන්දුනයේ වෙනස  $[\Delta A]_0$  මැන ඇත.

පරික්ෂණය	$[A]_0$ / mol dm <sup>-3</sup>	$[B]_0$ / mol dm <sup>-3</sup>	$[C]_0$ / mol dm <sup>-3</sup>	$[\Delta A]_0$ / mol dm <sup>-3</sup>	t/s	ආරම්භක දිගුතාව ( $R$ ) / mol dm <sup>-3</sup> s <sup>-1</sup>
1	0.2	0.2	0.2	0.040	50	$R_1 = \dots$
2	0.4	0.2	0.2	0.096	60	$R_2 = \dots$
3	0.4	0.4	0.2	0.128	40	$R_3 = \dots$
4	0.2	0.2	0.4	0.080	25	$R_4 = \dots$

(i) ආරම්භක දිගුතාවයන්  $R_1$ ,  $R_2$ ,  $R_3$  සහ  $R_4$  ගණනය කර වගුව සම්පූර්ණ කරන්න.

- (ii) A, B සහ C යන එක් එක් ප්‍රතික්‍රියකයට සාපේක්ෂව පෙළ පිළිවෙළින් a, b සහ c ලෙස හා වේග තීයතය k ලෙස ද ගෙන a, b සහ c ගණනය කර, එම අයයෙන් හාවිතයෙන් ප්‍රතික්‍රියාව සඳහා වේග ප්‍රකාශනය දියා දක්වන්න.
- .....  
.....  
.....  
.....  
.....  
.....  
.....  
.....  
.....

(iii) ප්‍රතික්‍රියාවේ සමස්ක පෙළ සඳහන් කරන්න.

.....  
.....  
.....  
.....  
.....  
.....  
.....  
.....  
.....

(iv) ප්‍රතික්‍රියාවේ වේග තීයතය k ගණනය කරන්න.

.....  
.....  
.....  
.....  
.....  
.....  
.....  
.....  
.....

(ලක්ෂණ 7.0 ඩි)

- (b) (i) I. තවත් පරික්ෂණයක දී සාන්දුනා [A]<sub>0</sub>=1.0×10<sup>-3</sup> mol dm<sup>-3</sup>, [B]<sub>0</sub>=1.0 mol dm<sup>-3</sup> සහ [C]<sub>0</sub>=2.0 mol dm<sup>-3</sup> චේ නම්, ප්‍රතික්‍රියාව සඳහා වේග ප්‍රකාශනය, වේගය (Rate)=k'[A]<sup>a</sup> ලෙස දැක්වීය ඇති බව පෙන්වන්න. (k' යනු මෙම තත්ත්ව යටතේ දී ප්‍රතික්‍රියාවේ වේග තීයතය වේ.)
- .....  
.....  
.....  
.....  
.....  
.....  
.....  
.....  
.....

II. ඉහත I හි සඳහන් ප්‍රකාශනය විශ්වාසන්න කිරීමේ දී හාවිත කළ උපක්‍රේලන (ය) සඳහන් කරන්න.

.....  
.....  
.....  
.....  
.....  
.....  
.....  
.....  
.....

- (ii) ඉහත (b) (i) පරික්ෂණයේ දී A හි සාන්දුනා [A], කාලය (t) සමඟ පහත දක්වා ඇති සම්කරණයට අනුව වෙනස් වේ.  $2.303 \log [A] = -k't + 2.303 \log [A]_0$ . ([A]<sub>0</sub> යනු A හි ආරම්භක සාන්දුනා වේ.) ප්‍රතික්‍රියාවේ අර්ථ ඒව කාලය ( $t_{1/2}$ ),  $0.693/k'$  මෙහේ දෙනු ලබන බව පෙන්වා, ඉහත (a)(iv) සහ (b) (i) හි දත්ත හාවිත කොට  $t_{1/2}$  ගණනය කරන්න.
- .....  
.....  
.....  
.....  
.....  
.....  
.....  
.....  
.....

(ලක්ෂණ 3.0 ඩි)

[ගෙවයි පිටුව බලන්න]



4. (a) A, B හා C යනු අණුක සූත්‍රය  $C_5H_11Br$  වූ ව්‍යුහ සමාචාරික වේ. සමාචාරික තුනම ප්‍රකාශ සමාචාරිකතාවය පෙන්වුම් කරයි. මධ්‍යසාරීය KOH හා ප්‍රතික්‍රියා කරවූ විට A, B හා C පිළිබඳින් D, E හා F ලබා දේ. D ජ්‍යාමිතික සමාචාරිකතාවය පෙන්වුම් කරන අතර, E හා F ජ්‍යාමිතික සමාචාරිකතාවය පෙන්වුම් නොකරයි. HBr සමාචාරිත්‍රියා කරවූ විට E හා F එකම් G සංයෝගය ලබා දේ. G සංයෝගය A, B සහ C හි ව්‍යුහ සමාචාරිකයක් වේ. G ප්‍රකාශ සමාචාරිකතාවය පෙන්වුම් නොකරයි. A, B, C, D, E, F හා G හි ව්‍යුහ පහත දී ඇති කොට්ඨාල අදින්න. (ත්‍රිමාන සමාචාරික ආකාර ඇදු දැක්වීම අවශ්‍ය නැත)




A




B



8




D



E







F




G


(කොන් 4.9 ද)

(b) පහත දී ඇති ප්‍රතික්‍රියාවල H, I, J, K, L, M, N, O, P සහ Q යන ප්‍රතිකාරක(ය)/උත්ප්‍රේරක(ය) (සුදුසු තනත්ව යානෙත් එවා මූග) ගිවන පිටවෙනි දී ඇති කොට්ඨාස පියන්න.





H



I



J



K



L




M



N



O



P



Q

(ලකුණ 3.5 අ)

(c) ජලිය සෝබියම් හයිඩොක්සයයිඩ් සමඟ  $\text{CH}_3\text{COCl}$  හි ප්‍රතික්‍රියාව සඳහා යන්ත්‍රණය ලියන්න.

ජලිය  
සෝබියම්  
හයිඩොක්සයයිඩ්  
සෑම උගෙනය

100

(ලකුණ 1.6 අ)

\* \*

[නවචි පුටු බලන්න]

Department of Examinations, Sri Lanka

# **Department of Examinations, Sri Lanka**

ஏவ்வகை போடு கூறுகின்ற என்று (தொலை) விளையாட்டு, 2015 முனைக்கூறு கல்விப் போதுத் தராதரப் பத்திரிகை (2 முறை)ப் பிரிவைச், 2015 ஒக்டோபர் General Certificate of Education (Adv. Level) Examination, August 2015

**ரසாயன விடையும்**  
**இரசாயனவியல்**  
**Chemistry**

02 S II


$$* \text{ සාර්වත්‍රික වායු තීයතය } R = 8.314 \text{ J K}^{-1} \text{ mol}^{-1}$$

\* ඇවතාධිරෝ හියතය  $N_A = 6.022 \times 10^{23} \text{ mol}^{-1}$

B කොටස - රුහු

පුද්න ලෙකකට පමණක් විවිධරු සඟයන්න. (එක් එක් පුද්නයට මත්තා 15 බැඩින් ලැබේ.)

5. (a)  $25^{\circ}\text{C}$  උග්‍රණයේදී පහත ප්‍රතික්‍රියාව සලකන්න.



25 °C දී  $\Delta H_f^\circ$  හා  $S^\circ$  සඳහා පහත දත්ත දී ඇත.

	$\Delta H_f^\circ / \text{kJ mol}^{-1}$	$S^\circ / \text{J K}^{-1} \text{mol}^{-1}$
AB(s)	-1208	100
C(s)	-600	50
D(g)	-500	170


- (i)  $25^{\circ}\text{C}$  දී මෙම ප්‍රතිඵ්‍යාව ස්වයුංසිදුව නො වන බව පෙන්වන්න.  
(ii) උගේ නැවත  $T^{\circ}\text{C}$  ට වහා වැඩි තු විට, මෙම ප්‍රතිඵ්‍යාව ස්වයුංසිදු වේ. උගේ නැවත  $T^{\circ}\text{C}$  ට වහා අපු තු විට මෙම ප්‍රතිඵ්‍යාව ස්වයුංසිදු නො වේ.  $T$  ගණනය කරන්න.  
(iii) ඉහත (ii) හි ගණනයේ දී ඔබ හාවිත කළ උපකළුපන සඳහන් කරන්න. (ලකුණු 5.0 රේ)

(b) ඉහත (a) හි විස්තර කර ඇති ප්‍රතිඵ්‍යාව පරිමාව  $2.00 \text{ dm}^3$  වන සංවෘත හාර්නයක් කුළ  $930^{\circ}\text{C}$  දී සිදු කළ විට, පද්ධතිය තුළ පහත සම්බුද්ධතාවය ඇති වේ.



- (i) මෙහි දී හාරනයේ පිඩිතය  $4.00 \times 10^5 \text{ Pa}$  බව සොයාගෙන ඇත.  $930^\circ\text{C}$  දී  $K_p$  හා  $K_c$  ගණනය කරන්න. මබා හාවිත කළ උපකළුපන සඳහන් කරන්න. ( $8.314 \text{ J K}^{-1}\text{mol}^{-1} \times 1203 \text{ K} = 10000 \text{ J mol}^{-1}$  බව සලකන්න.)

(ii) ඉහත (b)(i) හි ප්‍රතික්‍රියාව  $\text{X(g)}$  ඇති විට  $930^\circ\text{C}$  දී සිදු කළ විට, සැදෙන  $\text{D(g)}$  ප්‍රමාණය වැඩිකර ගත හැක. එවිට පස්ධිතිය පහත සඳහන් පරිදි තව සම්බුද්ධතාවයක් පෙන්වයි.



(iii) සාන්දා පිටුවේ මූලික දීයාලු  $X(g)$  මූලික  $2.25 \times 10^{-1}$  ක් සමග මෙම ප්‍රතිත්වාච සිදු කළ විට,  $D(g)$  හි ආශික පිඩිය  $7.50 \times 10^5$  Pa විය. මෙම නව සම්බුද්ධිතතාවය සඳහා  $K_p$  හා  $K_c$  ගණනය කරන්න.

- I. සන C වලින් කොටසක් පද්ධතියෙන් ඉවත් කළ විට  
II. D විවෘතිත් කොටසන් පද්ධතියෙන් රේඛ් කළ විට

- (+) XA(+) และ XA(+) แสดง ที่ดีอย่างไร ตอนนี้ ฉันต้อง วิเคราะห์แล้ว ให้ดู แต่เดียว.

- (i)  $25^\circ\text{C}$  දී  $\text{XA}(\text{s})$  ලවණයකි ජලයේහි දාවනකාව  $2.01 \text{ mg dm}^{-3}$  වේ.  $25^\circ\text{C}$  දී  $\text{XA}(\text{s})$  හි දාවනකා ගුණිතය  $K_{\text{sp}}$  ගණනය කරන්න. ( $\text{X} = 110 \text{ g mol}^{-1}$ ,  $\text{A} = 40 \text{ g mol}^{-1}$ )

- (ii)  $X^+(aq)$  මුදල 0.100 ක් හා  $Y^+(aq)$  මුදල 0.100 ක් අඩංගු වන  $1.00 \text{ dm}^3$  ජලය දාවණයකට, ජලයේ සම්පූර්ණයෙන් දියවන  $\text{NaA}$  සහ ලවණය සෙමින් එකතු කරන ලදී.



- II. දෙවන ලුණය අවක්ෂේප වීම ආරම්භ වන විට දුවනයේ ඉතිරිව ඇති පළමුව අවක්ෂේප වූ ලුණයේ ප්‍රාග්ධන පාදන්දුනු යුතු කළ තුළ.

କେବଳିତ ଶରୀର ବିଜ୍ଞାନ

- (b) (i) දුබල අම්ලයක් වන  $\text{HA(aq)}$ ,  $\text{NaOH}$  දාවණයක් සමඟ අනුමාපනය කිරීමේදී,  $\text{A}^-(\text{aq})$  හි ජල විච්ඡේදනය ඇලැක්වෙන් සමකතා ලක්ෂණයේදී දාවණයේ pH අය,  $\text{pH} = \frac{1}{2} \text{pK}_w + \frac{1}{2} \text{pK}_a + \frac{1}{2} \log [\text{A}^-(\text{aq})]$  මගින් ලබා දෙන බව පෙන්වන්න.

$$(මධ්‍ය p\text{H} + p\text{OH} = pK_w, pK_a + pK_b = pK_w සහ K_b = \frac{[\text{OH}^-(\text{aq})][\text{HA(aq)}]}{[\text{A}^-(\text{aq})]})$$

- (ii)  $1 \times 10^{-3} \text{ mol dm}^{-3}$   $\text{HA(aq)}$  දාවණයක්  $1 \times 10^{-3} \text{ mol dm}^{-3}$   $\text{NaOH}$  දාවණයක් සමඟ අනුමාපනය කිරීමේදී සමකතා ලක්ෂණයේදී pH අය ගණනය කරන්න. ( $K_a = 1.8 \times 10^{-5} \text{ mol dm}^{-3}$ )

- (iii) සාන්දුණය  $2 \times 10^{-3} \text{ mol dm}^{-3}$  වන  $\text{Y}^+(\text{aq})$  දාවණ 500.00  $\text{cm}^3$  හි සාන්දුණය  $2 \times 10^{-3} \text{ mol dm}^{-3}$  වන  $\text{HA(aq)}$  දාවණ 500.00  $\text{cm}^3$  කට එකතු කරන ලදී.  $\text{YA(s)}$  අවක්ෂේප කිරීම සඳහා මෙම දාවණයට සන  $\text{NaA}$  සෙමින් එකතු කරන ලදී.  $\text{YA(s)}$  අවක්ෂේප වීම ආරම්භ වන විට මෙම දාවණයේ pH අය ගණනය කරන්න. ( $K_{sp}(\text{YA}) = 1.80 \times 10^{-7} \text{ mol}^2 \text{ dm}^{-6}$ )

(ලකුණු 7.0 පි)

- (c) බෙන්සින් හා ටොලුවින් එකිනෙක හා සම්පූර්ණයෙන් මිශ්‍ර වී ද්වායාගි මිශ්‍රණයක් සාදයි. බෙන්සින් හා ටොලුවින් හි තාපාංක පිළිවෙළින් 80 °C හා 110 °C වේ.

- (i) ඉහත පද්ධතිය සඳහා සුදුසු උග්‍රණත්වය - සංයුති කළාප සටහනක් ඇද දක්වන්න.

- (ii) බෙන්සින් 30% ක් ඇති ද්‍රව මිශ්‍රණයක් (P) ආසවනය කරන්නේ යැයි සලකන්න.

I. P ද්‍රව මිශ්‍රණයෙහි තාපාංකය  $T_1$  ඉහත කළාප සටහනෙහි ලකුණු කර දක්වන්න.


II.  $T_1$  උග්‍රණත්වයේදී වාෂ්ප කළාපයෙහි සංයුතිය (Q) ඉහත කළාප සටහනෙහි ලකුණු කර දක්වන්න.

III.  $T_1$  උග්‍රණත්වයේදී ද්‍රව හා වාෂ්ප කළාපයන්හි සංයුති වෙනස ගුණාත්මකව ප්‍රගන්න. මෙම වෙනස පදනම් කර ගනීමින් ඉහත ද්වායාගි මිශ්‍රණයෙන් බෙන්සින් වෙන් කර ගැනීමට යොදා ගන්නා තුමය තම් කරන්න.

- (iii) එකිනෙකට සමාන තාපාංක ඇති සම්පූර්ණයෙන් මිශ්‍ර වන ද්‍රව දෙකකින් සැදෙන ද්වායාගි මිශ්‍රණයක් සඳහා ලැබෙන උග්‍රණත්වය - සංයුති කළාප සටහන ඇද දක්වන්න.

(ලකුණු 3.0 පි)

7. (a) ලයිස්තුවේදී ඇති රසායනික ද්‍රව්‍ය පමණක් හාවිත කර, පහත සඳහන් පරිවර්තනය සිදු කළ හැක්කේ කෙසේ දැනු පෙන්වන්න.




රසායනික ද්‍රව්‍ය ලයිස්තුව

$\text{KMnO}_4$ ,  $\text{PBr}_3$ ,  $\text{Mg}$ , වියලි රිකර්,  $\text{CH}_3\text{Cl}$ ,  $\text{C}_2\text{H}_5\text{OH}$ , නිරුත්‍යා ප්‍රජාත්‍යා ප්‍රජාත්‍යා ප්‍රජාත්‍යා


(ලකුණු 5.0 පි)

- (b) ආරම්භක කාබනික ද්‍රව්‍ය ලෙස A පමණක් හාවිත කර, පියවර 7 කට අඩු පියවර සංඛ්‍යාවකින් B සංයෝගය සංශ්ලේෂණය කළ හැක්කේ කෙසේ දැනු පෙන්වන්න.



(ලකුණු 7.0 පි)

- (c) මෙතිල් අයඩිඩ් පහත දක්වා ඇති ආකාරයට එතිල් ඇම්න් සමඟ ප්‍රතික්‍රියා කරයි.



- (i) මෙම ප්‍රතික්‍රියාවේදී එතිල් ඇම්න් ප්‍රතික්‍රියා කරන්නේ නියුක්ෂීයා සිලුයක් ලෙස ද නැත්තෙන් ඉලෙක්ට්‍රොඛිඩුයක් ලෙස ද යන්න සඳහන් කරන්න.
- (ii) වකු රිකල යොදා ප්‍රතික්‍රියාවේ යන්ත්‍රණය දක්වන්න.
- (iii) ඇම්න්වලට වඩා එමඩිඩ් හාජ්මිකතාවයෙන් අඩු බව සැලකිල්ලට ගනීමින්, මෙතිල් අයඩිඩ්, ප්‍රොපියනමයිඩ් සමඟ පහා දක්වා ඇති ආකාරයට ප්‍රතික්‍රියා තොකරුණේ මන්දැනු පහදන්න.



(ලකුණු 3.0 පි)

## C කොටස – රවතා

ප්‍රශ්න දෙකකට පමණක් පිළිතුරු සපයන්න. (එක් එක් ප්‍රශ්නයට මෙහෙතු 15 බැංශින් ලැබේ.)

8. (a) M නම් ලෝහය ආවර්තිතා වගුවේ R-ගොනුවට අයන් වේ. වැඩිපුර ඔක්සිජන් වායුවට ඇති විට එය කහ පැහැති දැල්ක් සහිත ව දහනය වී M<sub>1</sub> සහයක් ලබා දෙයි. M<sub>1</sub> සිසිල් ජලය සමඟ පිරියම් කළ විට, M<sub>2</sub> පැහැදිලි හාලේක දාවණයක් හා M<sub>3</sub> සහයංපුර සංයෝගයක් ලබා දෙයි. M<sub>3</sub> ආම්ලිකාන Ag<sub>2</sub>O සමඟ ප්‍රතික්‍රියා කර අවරුණ ද්‍රව්‍යරාමාජුක M<sub>4</sub> වායුව ලබා දෙයි. වැඩිපුර M<sub>2</sub>, T ලෝහය සමඟ ප්‍රතික්‍රියා කර අවරුණ ද්‍රව්‍යරාමාජුක M<sub>5</sub> වායුව සහ ජලයේ දාවනා M<sub>6</sub> සංයෝගය ලබා දෙයි. M<sub>6</sub> හි ජලය දාවණයකට තත්ත්ව HCl බිංදුව බැංශින් එකතු කළ විට වැඩිපුර අම්ලයෙහි දාවණය වන, M<sub>7</sub> සුදු ජලයෙහි අවක්ෂේපයක් ලබා දෙයි. M<sub>7</sub> තත්ත්ව NH<sub>4</sub>OH හි දාවනා නොවේ.

(i) M, M<sub>1</sub>, M<sub>2</sub>, M<sub>3</sub>, M<sub>4</sub>, M<sub>5</sub>, M<sub>6</sub>, M<sub>7</sub> සහ T භදුනාගන්න.

(ii) M<sub>1</sub> උණු ජලය සමඟ ප්‍රතික්‍රියා කළ විට උණු පුරෝක්පතය කරන්න.

(ලෙඛනු 5.0 අදාළයි)

(b) Q (මුළුක ස්කන්ධය = 248 g mol<sup>-1</sup>) තැම්මි ස්ථානිකරුවේ අයනික ආකාශයේ සංයෝගය මිද වියයෙන් රැක් කළ විට තිරිපිටිය CuSO<sub>4</sub> නිල්පැහැ ගත්වන ද්‍රව්‍යයක් මූදා හරි.

Q හි ජලය දාවණයක් සමඟ (1), (2) සහ (3) පරික්ෂා තත්ත්වක් සිදු කරන ලදී. පරික්ෂා සහ තිරික්ෂණ පහත දී ඇත.

පරික්ෂාව	තිරික්ෂණය
(1) තත්ත්ව HCl එකතු කරන ලදී.	අවරුණ වායුවක් පිට වූ අතර දාවණයේ ආවිල්තාවයක් ඇති වේ. මෙම වායුවටහි මුදු පැහැදිලිය සහ සාහැනු දෙකක් ලැබේ.
(2) AgNO <sub>3</sub> දාවණය බිංදුව බැංශින් එකතු කරන ලදී.	සුදු අවක්ෂේපයක්. එය රැක් කළ විට කළ පැහැති වේ.
(3) Pb(NO <sub>3</sub> ) <sub>2</sub> දාවණය බිංදුව බැංශින් එකතු කරන ලදී.	සුදු අවක්ෂේපයක්. එය රැක් කළ විට් කළ පැහැති වේ.

(i) Q භදුනාගෙන එහි ඇතායනය සඳහා වඩාත් ම පිළිගත හැකි පුවිස් ව්‍යුහය අදින්න.

(ii) (1), (2) සහ (3) පරික්ෂාවල දී සිදු වන ප්‍රතික්‍රියා සඳහා කුලිත රසායනික සම්කරණ ලියන්න. සම්කරණයන්හි, අවක්ෂේප රේඛයකින් (↓) පෙනවින්න.

(iii) Q හි ප්‍රයෝගන දෙකක් දෙන්න.

(H = 1, O = 16, Na = 23, S = 32)

(ලෙඛනු 5.0 අදාළයි)


(c) X මිශ්‍රණයෙහි KClO<sub>3</sub> හා KCl ස්කන්ධය අනුව ප්‍රතිගතය තිරිනා ස්කියාල්පිලිවෙල හාලික කරන ලදී. X මිශ්‍රණයෙහි KClO<sub>3</sub>, KCl හා ජලයේ දාවනා තිශ්නිය ද්‍රව්‍යයක් අඩංගු වේ.

X හි 1.100 g ස්කන්ධයක් 250 cm<sup>3</sup> පරිමාමික ජ්ලාස්කුවක, ආසුළු ජලය 50 cm<sup>3</sup> ක දිය කර, අවසාන පරිමාව 250.0 cm<sup>3</sup> දක්වා ආසුළු ජලයෙන් තත්ත්ව කරන ලදී. (Y දාවනා)

ClO<sub>3</sub><sup>-</sup>, Cl<sup>-</sup> බවට ඔක්සිජනය කිරීම සඳහා මෙම දාවණයෙන් 25.00 cm<sup>3</sup> කොටසක් SO<sub>2</sub>(g) සමඟ පිරියම් කරන ලදී. දාවණය නැවත්මෙන් වැඩිපුර SO<sub>2</sub>(g) ඉවත් කරන ලදී. සම්පූර්ණ Cl<sup>-</sup>, AgCl ලෙස අවක්ෂේප කිරීම සඳහා ජලය AgNO<sub>3</sub> මෙම දාවණයට එක් කරන ලදී. ඉන්පසු අවක්ෂේපය පෙරා, ආසුළු ජලයෙන් සෙස්දා, නියන් ස්කන්ධයක ලැබෙන තුරු 105 °C දී වියලන ලදී. සැයුණු AgCl අවක්ෂේපයේ ස්කන්ධය 0.135 g වේ.

Y දාවණයෙහි කවත් 25.00 cm<sup>3</sup> කොටසක්, ආම්ලික මාධ්‍යයේ දී 0.20 mol dm<sup>-3</sup> Fe (II) දාවණයක, 30.00 cm<sup>3</sup> සමඟ රැක් කරන ලදී. ප්‍රතික්‍රියා නොවූ Fe (II) ම්ක්සිකරණය කිරීම සඳහා අවයන වූ 0.02 mol dm<sup>-3</sup> KMnO<sub>4</sub> පරිමාව 20.00 cm<sup>3</sup> වේ.

ClO<sub>3</sub><sup>-</sup> සමඟ Fe (II) පහත ආකාරයට ප්‍රතික්‍රියා කරයි.




X හි අඩංගු KClO<sub>3</sub> හා KCl ස්කන්ධය අනුව ප්‍රතිගතය වෙන වෙන ම ගණනය කරන්න.

(O = 16, Cl = 35.5, K = 39, Ag = 108)

(ලෙඛනු 5.0 අදාළයි)

9. (a) පහත සඳහන් ප්‍රශ්න නයිට්‍රීක් අම්ලයෙහි ගුණ සහ එය නිපදවීමට යොදා ගන්නා ඔස්වල්බියේ ක්‍රියාවලිය මත පදනම් වේ.

- (i) මෙම ක්‍රියාවලියේ හාටින කරන අමුදුව්‍ය සඳහන් කරන්න.
- (ii) මෙම ක්‍රියාවලියේ සිදු වන ප්‍රතික්‍රියා සඳහා අදාළ තත්ත්ව සහිත ව කුලිත රසායනික සමිකරණ ලියන්න.
- (iii) ඉහත (i) හි භදුනාගත් එක අමුදුව්‍යයක අඩංගු ද්‍රව්‍යමාණුක වායු මුළු 1000 කින් නිශ්චාදනය කළ හැකි උපරිම නයිට්‍රීක් අම්ල ප්‍රමාණය ගණනය කරන්න.
- (iv) නයිට්‍රීක් අම්ලයේ හාටින තුනක් දෙන්න.
- (v) සංගුද්ධ සාන්දු නයිට්‍රීක් අම්ලය අවරණ ද්‍රව්‍යකි. එය ආලෝකයට නිරාවරණය කළ විට කහ පැහැයක් ගතී. මෙම නිර්ක්ෂණය තුළිත රසායනික සමිකරණයක් උපයෝගී කොට පහදා දෙන්න.
- (vi) පහත දැක්වෙන ප්‍රතික්‍රියා සඳහා තුළිත රසායනික සමිකරණ දෙන්න.



(ලක්ෂණ 7.5 පි)

(b) පහත සඳහන් ප්‍රශ්න පදනම් වී ඇත්තේ  $\text{N}_2$  (පෘථිවී වායුගේලදී ප්‍රධාන සංස්කරණය) සහ විවිධ පාරිසරික ගැටපුවලට දායක වන නයිට්‍රීත් අඩංගු සංයෝග මත ය.

- (i)  $\text{N}_2$  වල නිශ්චිය ස්වභාවය ජේතුවෙන්  $\text{N}_2$  තිර කිරීමට විශේෂ තත්ත්වයන් අවශ්‍ය වේ.  $\text{N}_2$  නිශ්චිය වන්නේ මන්දු'යි පැහැදිලි කරන්න.
- (ii)  $\text{N}_2$  තිර කරන ස්වභාවික ක්‍රියාවලි දෙකී සඳහන් කරන්න.
- (iii)  $\text{N}_2$  තිර කිරීමට යොදා ගන්නා ප්‍රධාන කාර්මික ක්‍රියාවලියේ නම සඳහන් කරන්න.
- (iv) ප්‍රකාශ රසායනික මූලිකාවට දායක වන නයිට්‍රීත් සංයෝග දෙකී භදුනාගන්න.
- (v) ඉහත (iv) හි ඔබ සඳහන් කළ සංයෝග, ප්‍රකාශ රසායනික මූලිකාවට දායක වන ආකාරය පහදා දෙන්න.
- (vi) ප්‍රකාශ රසායනික මූලිකාවට දායක වන නයිට්‍රීත් අඩංගු කාබනික සංයෝග දෙකීක් භදුනාගන්න.
- (vii) ප්‍රකාශ රසායනික මූලිකාව මගින් පරිසරය මත ඇති වන අභිතකර ආවරණ දෙකීක් නම් කරන්න.
- (viii) හරිකාගාර ආවරණයට දායක වන ප්‍රධාන නයිට්‍රීත් සංයෝගය භදුනාගන්න.
- (ix) අම්ල වැසිවලට දායක වන වායුමය නයිට්‍රීත් සංයෝග දෙකී භදුනාගන්න.
- (x) සංයෝගවල තාප වියෝගනයෙන්  $\text{N}_2$  වායුව පරික්ෂණාගාරයේ දී පිළියෙළ කළ හැක. මෙවැනි ප්‍රතික්‍රියා දෙකීක් සඳහා තුළිත රසායනික සමිකරණ දෙන්න.

(ලක්ෂණ 7.5 පි)

10. (a) A, B, C හා D යනු කෙටියීම්හි සංගත සංයෝග (සංකීර්ණ සංයෝග) වේ. එවාට අවබෝධිය ජ්‍යෙෂ්ඨයික් ඇතුළු ම සංයෝග එක කෙටියීම් අයනයකින්, සහසුදුරු භා/නෝ අයනික විය හැකි කළේරින් පරමාණු තුනකින් සහ ජල අණුවලින් සමන්විත වේ. සංයෝගවල ජල අණු සංඛ්‍යාව විවෘත වේ. සියලු ම සංයෝගවල කෙටියීම් අයනයේ මත්සිකරණ අවස්ථාව එක ම වේ. A, B, C හා D හි කාඩ්බූලා අයන කොටසෙකි (ලෝහ අයනය හා එයට සංගත වී ඇති ලිගන) ආරෝපණ පිළිවෙළින් +3, +2, +1 හා ඉහළ වේ.

**සැයු.:** ජනාම්තික සමාවියවික නොසලකා හරින්න.

- (i) සංගේ සංයෝගවල තොරුම්යමිනි ඔක්සිකරණ අවස්ථාව දෙන්න.


(ii) මෙම සංයෝගවල තොරුම්යමිනි ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය ලියන්න.

(iii) A, B, C සහ D හි වූහ සූත්‍ර උග්‍රන්න.  
සැයු : රුහාමිනික සමාචාරික තොසලකා හරින්න.

(iv) A හි IUPAC නම දෙන්න.

(v) A හා D එකිනෙකින් වෙන් කර භාෂ්‍යනා ගැනීම සඳහා උපයෝගී කර ගත හැකි රසායනික පරික්ෂාවක් දෙන්න.  
සැයු : පරික්ෂාව සමඟ නිරීක්ෂණය ද සඳහන් කරන්න.

(vi) ඔක්සැලේට්‍රි අයනයේ වූහ පහත දී ඇත.






### ବିନ୍ଦୁରେ ଅଯନ୍ୟ (ox)

එක්සංලේර් අයනය, සාමාන්‍ය ආරෝපිත ඔක්සිජෙන් දෙකෙන්ම කොළඹම් අයනයට සූ.ගත වී ඇත්තෙකුලිය ජ්‍යාමිතියක් ඇති E, සංකීර්ණ අයන කොටස සාදයි. E හි ව්‍යුහ පූරුෂ ලියන්ත. (E හි කොළඹම් අයනයට A-D සංයෝගවල කොළඹම් ඔක්සිජෙන් අවස්ථාවම ඇත.)

**සැයු.:** මිලගේ ව්‍යුහ සූත්‍රයේ මික්සලේට් ඇයනය 'OX' යන කෙටි හැඳින්වීමෙන් පෙන්නුම් කරන්න.

(සේලු 7.5 එ)

- (b) 25 °C දී සුංකිතව සම්බන්ධ කර ඇති විද්‍යුත් රසායනික කේප දෙකක් පහත රුපයේ පෙන්වා ඇත.  $M_1$ ,  $M_2$  සහ  $M_3$  ලෝහ පිළිවෙළින් ඒවායේ  $M_1^{2+}$  (aq),  $M_2^{2+}$  (aq) සහ  $M_3^{2+}$  (aq) අයනවල ජලීය දාවණවල ගිල්වා ඇත. සියලු ම දාවණවල පාම්ප්‍රූන් 1.0 mol dm<sup>-3</sup> වේ.  $M_1$  සහ  $M_3$  ලෝහවල සම්ම්ත ඉලෙක්ට්‍රොස්ඩ විකව පහත දී ඇත.



(→ మార్కెట్ లోని వీటింగ్ కొప్పలు నీటిని ఉపయోగించాలి)

- (i) එක් එක් කේතයේ ඇනෙක්සිය සහ කැනෙක්සිය හේතු දක්වීම්න් හඳුනාගන්න.

(ii) එක් එක් කේතයේ ඇනෙක්සිය සහ කැනෙක්සිය මත සිදු වන ප්‍රතික්‍රියා ලියා දක්වන්න.

(iii) P සංඛ්‍යාවක වෝල්ටෝමිටරයේ පායාවකය ගණනය කරන්න.

(iv) කේතය - 1 හි විද්‍යුත් ගාමක බලය  $(E_{\text{cell-1}}^{\circ})$  +1.60 V බව සෞයා ගෙන ඇත.  $\text{M}_2^{2+}(\text{aq})/\text{M}_2(\text{s})$  ඉලෙක්ට්‍රොචියේ සම්මත ඉලෙක්ට්‍රොචි විභාගය  $(E_{\text{M}_2^{2+}(\text{aq})/\text{M}_2(\text{s})}^{\circ})$  ගණනය කරන්න.

(v) කේතය - 2 හි විද්‍යුත් ගාමක බලය  $(E_{\text{cell-2}}^{\circ})$  ගණනය කරන්න.

(vi) ඉහත පදනම්ව අමතරව  $\text{M}_4$  ලේඛනයක් සහ  $\text{M}_4^{2+}(\text{aq}, 1.0 \text{ mol dm}^{-3})$  දාවණයක් පමණක් ඔබට සපයා ඇත්තෙම්  $E_{\text{M}_4^{2+}(\text{aq})/\text{M}_4(\text{s})}^{\circ}$  හි අයය තිරණය කිරීම සඳහා පරික්ෂණාත්මක ක්‍රමයක් කෙටියෙන් යෝජනා කරන්න. (ලකුණු 7.5 අධ්‍යාපන පිටපත)

## ආචර්තික වගුව

	1	H														2	He										
1	3	Li	4	Be												5	6	7	8	9	10						
2	11	Na	12	Mg												B	C	N	O	F	Ne						
3	19	K	20	Ca	21	Ti	22	V	24	Cr	25	Mn	26	Fe	27	Co	Ni	Cu	Zn	Ga	Ge	As	Se	Br	Kr		
4	37	Rb	38	Sr	39	Y	40	Zr	41	Nb	42	Mo	43	Tc	44	Ru	Rh	Pd	Ag	Cd	In	Sn	Sb	Te	I	Xe	
5	55	Cs	56	Ba	La-	72	73	Lu	74	Hf	75	Ta	76	W	77	Re	Os	Ir	Pt	Au	Hg	Tl	Pb	Bi	Po	At	Rn
6	87	Fr	88	Ra	Ac-	104	105	Lr	106	Rf	107	Db	108	Sg	109	Bh	Hs	Mt	Uun	Uuu	Uub	Uut	...				
7																											

57	58	59	60	61	62	63	64	65	66	67	68	69	70	71					
La	Ce	Pr	Nd	Pm	Sm	Eu	Gd	Tb	Dy	Ho	Er	Tm	Yb	Lu					
89	90	91	92	93	94	95	96	97	98	99	100	101	102	103					
Ac	Th	Pa	U	Np	Pu	Am	Cm	Bk	Cf	Es	Fm	No	Lr						

Department of Examinations, Sri Lanka